

1.1 මතය

පිපල්ස් ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් (“සමාගම”) හි 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා ලබා ගන්නා ලදී.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතියට තේරුම් ගත් මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ජර්කාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩපැවැත්මේ පදනම මත ගිණුම් තැබීම, අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා

ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම, වැරදි නියෝජනය හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩල විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව

1.5 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) රු.1,997,371 ක වටිනා කාර්ය මණ්ඩල ණය ගැතියන්ගෙන්සියයට 51 ක් හෙවත් රු. 1,026,933 ක් මාස තුනකට වඩා හිඟව පැවතුණි.	2021 මාර්තු 31 අවසානයට පෙර හිඟ කාර්ය මණ්ඩල ණයගැති ශේෂ නිරවුල් කිරීමට අපි අවශ්‍ය පියවර ගත්තෙමු.	ප්‍රතිපාදන අවශ්‍යතාවයන් අවම කිරීම සඳහා පසුපරම් ක්‍රියාපටිපාටි ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.
(ii) මුළු ණයගැතියන්ගෙන් සියයට 74 ක් හෙවත් රු.22,260,066 ක් වටිනා ණය ගැතියන්, රජයේ ආයතනවලින් ලැබිය යුතු ලෙස නියෝජනය විය. සමාගම සතුව දින 15 ක ණය ප්‍රතිපත්ති කාලයක් පැවතිය ද, රු. 27,231,671 ක් මාස එකකට වඩා හිඟව පැවති අතර අදාල ණය කාලසීමාව තුළදී හිඟ ශේෂය අයකර ගැනීමට සමාගමට නොහැකි වී තිබුණි.	හිඟ හිටි ශේෂ එකතු කර ගැනීමට රජයේ ආයතනවල අදාල බලධාරීන් සමඟ අපි අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටීමු.	ප්‍රතිපාදන අවශ්‍යතාවයන් අවම කිරීම සඳහා පසුපරම් ක්‍රියාපටිපාටි ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.

1.6 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම කිසිදු රක්ෂණ ආවරණයක් නොමැතිව සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් අතැතිව රඳවාගෙන පැවතුණි.	සටහන් කර ගන්නා ලදී.ඔබගේ වාර්තාවේ පෙන්වා දී ඇති පරිදි,අමතර මුදලක් අතැතිව තබා ගැනීමෙන් වියහැකි අවදානම් සම්බන්ධයෙන් රක්ෂණ ආවරණයක් සඳහා යාමෙන් හෝ අතැති මුදල් අවම කිරීම මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි සලකා බලමින් සිටීමු.	සමාගම සතුව රක්ෂණ ආවරණයක් පැවතීම හෝ දෛනික අතැති මුදල් අවම කිරීම අවශ්‍ය වේ.

1.7 බදු රෙගුලාසි සමඟ අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම, 2019 අප්‍රේල් 1 සිට 2020 මාර්තු 31 දක්වා වන කාලපරිච්ඡේදය සඳහා බාහිර සංචාර සම්බන්ධ ගුවන් ප්‍රවේශපත්‍ර මත අධිකය (Mark up),එකතු කළ අගය මත බදු නිදහස් සැපයුමක් ලෙස සලකා තිබුණි. කෙසේ වෙතත්, සමාගම, බාහිර සංචාරවලට අදාල ගුවන් ප්‍රවේශපත්‍රවල ප්‍රවර්තන වර්ෂයේ අධිකය මත රු. 112,594 ක වටිනාකමැති අවශ්‍ය වගකීම,ප්‍රතිපාදනය කර නොතිබුණි.	සටහන් කර ගන්නා ලදී. මෙය සැලකිල්ලට ගෙන දැඩිව අනුගතවනු ලැබේ.	සමාගම එකතු කළ අගය මත පනතේ අවශ්‍යතාවයන් සමඟ අඛණ්ඩව අනුගතවීම අවශ්‍ය වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.7,261,060 ක අලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ අනුරූප ලාභය රු. 8,632,324 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු.15,893,384 ක පරිහානියක් නිරීක්ෂණය විය. ප්‍රධාන වශයෙන්ම COVID-19 වසංගතයත් සමඟ විදේශ සංචාර හා වෙළඳ සීමාකිරීම් හේතුවෙන් ආදායම රු. 137,500,814 කින් හෙවත් සියයට 53 කින් අඩුවීම මෙම පරිහානියට හේතු විය.

2.2. ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

විස්තරය	2020	2019	විචලනය (වැඩිවීම/අඩුවීම)	විචලනය	විචලනය සඳහා හේතුව
			රු.	%	
<b>ආදායම</b>					
දඹදිව/ඉන්දීය සංචාරවලින් ආදායම	17,959,184	70,199,532	(52,240,348)	-74%	
වෙනත් විනෝද සංචාරවලින් ආදායම	83,197,910	153,400,558	(70,202,648)	-46%	
ගුවන් ප්‍රවේශපත්‍ර මත ශුද්ධ කොමිස් ආදායම	15,760,739	30,457,876	(14,697,137)	-48%	
විසා මත ශුද්ධ කොමිස්	732,259	1,457,670	(725,411)	-50%	
<b>වියදම්</b>					
දඹදිව/ඉන්දීය සංචාරවල විකුණුම් පිරිවැය	14,539,780	60,082,518	(45,542,738)	-76%	COVID-19 වසංගතයත් සමඟ විදේශ සංචාර හා වෙළඳ සීමාකිරීම් හේතුවෙන්.
විනෝද සංචාරවල විකුණුම් පිරිවැය	73,974,295	140,915,280	(66,940,985)	-48%	
බෙදාහැරීමේ වියදම්	8,499,774	6,407,541	2,092,233	33%	
පරිපාලන වියදම්	36,508,503	40,159,932	(3,651,429)	-9%	
මූල්‍ය පිරිවැය	1,767,244	593,883	1,173,361	198%	

2.3 අනුපාත විශ්ලේෂණය

ප්‍රධාන අනුපාත	2020	2019
දළ ලාභ ආන්තිකය	26.29%	20.74%
මෙහෙයුම් ලාභ ආන්තිකය	-6.15%	4.88%
ශුද්ධ ලාභ ආන්තිකය	-6.05%	3.35%
හිමිකම් මත ප්‍රතිලාභය	-8.40%	9.15%
වත්කම් මත ප්‍රතිලාභය	-6.42%	5.80%
ජංගම අනුපාතය	3.61	1.93
ණය අනුපාතය	0.19	0.25
ණය හිමිකමට අනුපාතය	0.31	0.51

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 ආර්ථික නොවන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
-----------------	--------------------------	----------

ආදායම

ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මත කොමිස් ගාස්තුව (Zero) බිංදුව වීම

සමාගම, සලකා බලන කාලපරිච්ඡේදය තුළදී කිසිදු කොමිස් අයකිරීමකින් තොරව රු.104,327,734 ක මුළු විකුණුම් වටිනාකම ඇති ඉන්වොයිස් 634 ක් (සංචාර සම්බන්ධ ගුවන් ප්‍රවේශපත් මිලදීගැනීම් හැර) නිකුත්කර ඇත.

සටහන් කර ගන්නා ලදී.

දැනට සිටින රජයේ පාරිභෝගිකයන් රඳවා ගනු පිණිස සමාගම, පිරිවැයට ඉහත ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම් සඳහා ඉන්වොයිස් නිකුත් කර ඇත. වෙනත් නියෝජිතයන්ගෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් වන තරඟකාරිත්වයට මුහුණදීම සඳහා පුරුද්දක් ලෙස එවැනි උපායමාර්ගික තීරණ ගැනීමටත් ශුද්ධ පිරිවැයට පවා ප්‍රවේශපත් නිකුත් කිරීමටත් අපට සිදුවේ. කෙසේ වෙතත්, ඉහත පාරිභෝගිකයන්ගෙන් හෝටල් වෙන්කිරීම්වලදී සැලකිය යුතු අධිකයක් අයකිරීමෙන් සමාගම කෙසේ හෝ එවැනි අලාභ අවම කර ඇත.

අලාභ අවම කිරීමට ඉන්වොයිස් කිරීම සඳහා එකම ප්‍රතිපත්තිය භාවිතා කිරීම අවශ්‍ය වේ.

හෝටල් පහසුකම් සංවිධානය මත කොමිස් ගාස්තුව බිංදුව වීම

සමාගම, සලකා බලන කාලපරිච්ඡේදය තුළදී පාරිභෝගිකයන් සඳහා හෝටල් පහසුකම් සංවිධානය කිරීම සම්බන්ධව සියයට බින්දුවක කොමිස් අයකර රු.426,600 ක විකුණුම් වටිනාකම ඇති ඉන්වොයිස් 7 ක් නිකුත්කර ඇත.

සටහන් කර ගන්නා ලදී.

සමාගම, දැනට සිටින පාරිභෝගිකයන් රඳවා ගනු පිණිස අඩු අධිකයකට හෝටල් පහසුකම් සංවිධානය කිරීම සම්බන්ධව ඉහත ඉන්වොයිස් නිකුත් කර ඇත. සංචාරක කර්මාන්තයේ තරඟකාරිත්වයට මුහුණදීම සඳහා පුරුද්දක් ලෙස එවැනි උපායමාර්ගික තීරණ ගැනීමටත් ශුද්ධ පිරිවැයට පවා ඉන්වොයිස් නිකුත් කිරීමටත් අපට සිදුවේ.

අලාභ අවම කිරීමට ඉන්වොයිස් කිරීම සඳහා එකම ප්‍රතිපත්තිය භාවිතා කිරීම අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ඉහත පාරිභෝගිකයන්ගෙන් ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමට ලිපි ඇතුළත් කර ඇති අයකු අයකිරීමෙන් සමාගම කෙසේ හෝ එම අලාභ අවම කර ඇත.

රක්ෂණ පහසුකම් සංවිධානය මත කොමිස් ගාස්තුව බිංදුව වීම

සමාගම, සලකා බලන කාලපරිච්ඡේදය තුළදී පාරිභෝගිකන් සඳහා රක්ෂණ පහසුකම් සංවිධානය කිරීම සම්බන්ධව සියයට බින්දුවක කොමිස් අයකර රු.108,196 ක විකුණුම් වටිනාකම ඇති ඉන්වොයිස් 12 ක් නිකුත්කර ඇත.

සටහන් කර ගන්නා ලදී. අපි, සඳහන් කළ ප්‍රවාහන රක්ෂණ, අගය එකතු කළ සේවාවක් ලෙස ඒවායේ සත්‍ය පිරිවැයට විකුණා ඇති අතර සේවා ගාස්තු එකතු කර නැත.

අලාභ අවම කිරීමට ඉන්වොයිස් කිරීම සඳහා එකම ප්‍රතිපත්තිය භාවිතා කිරීම අවශ්‍ය වේ.

මව් සමාගමට වීසා පහසුකම් සංවිධානය මත කොමිස් ගාස්තුව බිංදුව වීම

සමාගම, සලකා බලන කාලපරිච්ඡේදය තුළදී මහජන බැංකුව (මව් සමාගම) සඳහා වීසා පහසුකම් සංවිධානය කිරීම සම්බන්ධව සියයට බින්දුවක කොමිස් අයකර, රු.182,500 ක විකුණුම් වටිනාකම ඇති ඉන්වොයිස් 2 ක් නිකුත්කර ඇත.

සටහන් කර ගන්නා ලදී. අපි, ඉහත සඳහන් කළ වීසා පහසුකම් සංවිධානය කිරීම, අගය එකතු කළ සේවාවක් ලෙස ඒවායේ සත්‍ය පිරිවැයට විකුණා ඇති අතර සේවා ගාස්තු එකතු කර නැත.

ඉන්වොයිස් කිරීම සඳහා එකම ප්‍රතිපත්තිය භාවිතා කිරීම අවශ්‍ය වේ.

සම්බන්ධිත ආයතනයට ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මත කොමිස් ගාස්තුව බිංදුව වීම

සමාගම, සලකා බලන කාලපරිච්ඡේදය තුළදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ඊන්ජිනීයරි පීපල්ස් (සම්බන්ධිත ආයතනය) සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සියයට බින්දුවක කොමිස් අයකර රු.3,357,723 ක විකුණුම් වටිනාකම ඇති ඉන්වොයිස් 5 ක් නිකුත්කර ඇත.

සටහන් කර ගන්නා ලදී. සඳහන් කරන ලද ගුවන් ප්‍රවේශපත්‍ර ගනුදෙනුනිශ්චිත කණ්ඩායමක් සඳහා විශේෂ සංචාරයක් සංවිධානය වෙනුවෙන් නිකුත් කර ඇත. සමාගම, ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට සම්බන්ධ ඉහත ඉන්වොයිස්, අධිකය බිංදුවක් ලෙස තබා ගෙන නිකුත් කර ඇත. තරඟකාරිත්වයට මුහුණදීම සඳහා පුරුද්දක් ලෙස එවැනි උපායමාර්ගික තීරණ ගැනීමටත් ශුද්ධ පිරිවැයට පවා ඉන්වොයිස් නිකුත් කිරීමටත් අපට සිදුවේ. කෙසේ වෙතත්, මෙම කණ්ඩායම්වලින් හෝටල් වෙන්කිරීමටදී සැලකිය යුතු අධිකයක් අයකිරීමෙන් සමාගම කෙසේ හෝ එම අලාභ අවම කර ඇත.

ඉන්වොයිස් කිරීම සඳහා එකම ප්‍රතිපත්තිය භාවිතා කිරීම අවශ්‍ය වේ.